

2016 අක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ත්‍රියාත්මක කිරීම පිළිබඳ පනතේ 10  
වන වගන්තිය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව වෙත  
යොමු කිරීම සඳහා සැකසු වාර්ෂික වාර්තාව - 2023

## 1. ජොයු අධිකාරිය පිළිබඳ විස්තර

### 1.1. නම

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

### 1.2. ලිපිනය

මහලේකම් කාර්යාලය, කොළඹ 01

### 1.3. වෙත සඳහා

[www.treasury.gov.lk](http://www.treasury.gov.lk)

## 2. ජොයු අධිකාරියේ විධි නියමයන්ගේ ස්වභාවය දැන වගයෙන් විස්තර කරන්න.

- මූල්‍ය හා බදු ගණනය විෂයයට සම්බන්ධ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා යටත්වැනෙන එකී විෂයන්ති ප්‍රතිපත්ති සහ වැඩසටහන් සකස් කිරීම අධික්ෂණය සහ ඇගයීම.
- සාර්ථක මූල්‍ය කළමනාකරණ හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම.
- මූල්‍ය සම්පත් කළමනාකරණය සහ වාර්ෂික අයවැය පිළියෙළ කිරීම.
- අයවැය පිළිබඳ මූල්‍ය පාලනය බලාත්මක කිරීම සහ ජාතික අයවැය ත්‍රියාත්මක කිරීම.
- රජයේ ආදායම් එලඟායි ලෙස හාවතා කිරීම සහ ජාතික බදු ප්‍රතිපත්ති කළමනාකරණය කිරීම.
- රජයේ මූල්‍ය රෙගුලාසි බලාත්මක කිරීම.
- ඒකාබද්ධ අරමුදල කළමනාකරණය.
- බදු ඒෂන්සි ආයතන වල සමස්ථ අධික්ෂණය.
- රාජ්‍ය වියදම් කළමනාකරණය.
- රජයේ ප්‍රසම්පාදන උපදේශාත්මක සේවා.
- දෙපාර්තමේන්තු සහ අනෙකුත් රාජ්‍ය මුදල් පාලනය කිරීම.
- රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා මත පදනම් වූ භාණ්ඩාගාර රස්වීම වාර්තා පවත්වාගෙන යාම.
- දෙපාර්තමේන්තු වල කළමනාකරණ විගණනය උසස් කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම.
- සේවක සංඛ්‍යා කළමනාකරණය.
- ආයතන වලට පවත්වා ලද අනෙකුත් සියලුම විෂයයන්ට සම්බන්ධ කරුණු.
- ආයතන අධික්ෂණය.

3. තොරතුරු නිලධාරීයා සහ නම කළ නිලධාරීයාගේ නම හා සම්බන්ධ කර ගත හැකි ආකාරය.

	නම (මයා/මිය)	තනතුර	රාජකාරී ලිපිනය	දුක්ස් අංකය සහ විද්‍යුත් තැපෑල් ලිපිනය
3.1	තොරතුරු නිලධාරීයා ඩුල්ලපෙරුම මිය	අතිරේක උෂ්ණ උෂ්ණ	මහලේකම් කාර්යාලය, කොළඹ 01	011-2484510 Addlsec@mo.treasury.gov.lk
3.2	නම කළ නිලධාරීයා සිරිවර්ධන මයා	කො.එම්. මහින්ද භාණ්ඩාගාර උෂ්ණ		011-2433349 st@mo.treasury.gov.lk

#### 4. අනුකූලතා සමාලෝචනය

4.1	වාර්තා පවත්වාගෙන යාම, කාණ්ඩගත කිරීම සහ සුවිගත කිරීම සිදු කරන්නේ කෙසේද?	පනතෙහි අදාළ වගන්ති ප්‍රකාරව මෙම වාර්තා විද්‍යුත් හා මුද්‍රිත ආකෘතියෙන් පවත්වාගෙන යනු ලැබේ.
4.2	විද්‍යුත් ආකෘතියෙන් වාර්තා පවත්වාගෙන යාම, කාණ්ඩගත කිරීම සහ සුවිගත කිරීම සිදු කරන්නේ කෙසේද?	විද්‍යුත් ආකෘතියෙන් RTI3, RTI9, RTI11, RTI12, යන වාර්තා ගෞනුගත කොට පවත්වාගෙන යනු ලබයි.
4.3	පහත දැක්වෙන තොරතුරු පුරවැසියන් වෙත දැනගැනීමට සලස්වන්නේ කෙසේද?	පනතෙහි අදාළ වගන්ති ප්‍රකාරව මෙම වාර්තා විද්‍යුත් හා මුද්‍රිත ආකෘතියෙන් පවත්වාගෙන යනු ලැබේ.
4.3.1	පොදු අධිකාරීයේ නිලධාරයන්ගේ හා සේවකයන්ගේ බලතල, රාජකාරී හා තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන්දී අනුගමනය කරන කාර්යපටිපාටි.	
4.3.2	පොදු අධිකාරීයේ නිලධාරයන්ගේ හා සේවකයන්ගේ ක්‍රියාකාරීත්වය බලදීමේ, රාජකාරී කාර්යසාධනයේ සහ බලතල ක්‍රියාත්මක කිරීමේදී යොදාගත්තා සම්මතයන්.	මෙම කරුණු යටතේ පොදුවේ දැන ගතයුතු කරුණු අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි ජල කරනු ලබන අතර තොරතුරු ඉල්ලීමේ ලද විට එම ඉල්ලීමේ වලට පනත ප්‍රකාරව තොරතුරු ලබා දීම සිදු කරනු ලබයි.
4.3.3	සිය ක්‍රියාකාරීත්වය ලබාදීමේදී රාජකාරී කාර්යසාධනයේදී සහ සිය බලතල ක්‍රියාත්මක කිරීමේදී පොදු අධිකාරීයේ නිලධාරයන්ගේ හා සේවකයන් විසින් හාවිතා කරනු ලබන නිති, රෙගුලාසි, උපදෙස්, අත්පොත් සහ වෙනත් කාණ්ඩගත වාර්තා.	
4.3.4	තොරතුරු පනත යටතේ තොරතුරු ලබාගැනීමේදී පුරවැසියන්ට ලැබෙන පහසුකම් පිළිබඳ විස්තර.	තොරතුරු ඉල්ලීමේ ලද විට එම ඉල්ලීමේ වලට පනත ප්‍රකාරව තොරතුරු ලබා දීම සිදු කරනු ලබයි.
4.3.5	වෙන් කළ අයවිය දක්වන සැලසුම්ගත විස්තර යෝජිත වියදුම් සහ වියදුම් ගෙවීම පිළිබඳ විස්තර.	
4.4	තොරතුරු හාඡා තුනෙන්ම ලබා ගත හැකිද?	ඔව්
4.5	පොදු අධිකාරිය අමාත්‍යාංශයක් වේ නම් වර්ෂය තුළ හඳුසි සහ වෙනත් ව්‍යාපෘති කොපම් සංඛ්‍යාවක් පිළිබඳ විස්තර පුරවැසියාට දැනගැනීමට සැලැස්වේද?	
4.5.1	විදේශ අරමුදල් ලද ව්‍යාපෘති (ආරම්භ වීමට මාස 3කට පෙර)	ඔව්
4.5.2	දේශීය අරමුදල් ලද ව්‍යාපෘති (ආරම්භ වීමට මාස 3කට පෙර)	
4.5.3	විදේශ අරමුදල් ලද හඳුසි ව්‍යාපෘති (ආරම්භ වීමට දින 7කට පෙර)	අමාත්‍යාංශය මගින් සංපුෂ්ප්‍ර සම්බන්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර නොමැත.
4.5.4	දේශීය අරමුදල් ලද හඳුසි ව්‍යාපෘති (ආරම්භ වීමට දින 7කට පෙර)	

5. වසර පුරා ලද තොරතුරු ඉල්ලීම් විස්තර

5.1	වසර පුරා ලද තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව	224
5.2	තොරතුරු සම්පූර්ණයෙන්ම සැපයු තොරතුරු ඉල්ලීම්වල සංඛ්‍යාව	219
5.3	තොරතුරු කොටසක් පමණක් සැපයු තොරතුරු ඉල්ලීම්වල සංඛ්‍යාව	01
5.4	පනතේ පස්වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ඉල්ලීම් ගණන	08
5.5	පනතේ පස්වන වගන්තිය යටතේ නොවන හේතු මත ප්‍රතික්ෂේප කරන ලද තොරතුරු ඉල්ලීම් ගණන	
5.6	තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීම සඳහා ගනු ලබන සාමාන්‍ය කාලය (වැඩි කරන දින ගණන) කොතරම් ද?	ලද සැනින්
5.7	තැපෑලන් ලැබුණු තොරතුරු ඉල්ලීම් ගණන කියද?	
5.8	විද්‍යුත් තැපෑලන් ලැබුණ තොරතුරු ඉල්ලීම් ගණන?	
5.9	තැපෑලන් හේ විද්‍යුත් තැපෑලන් නොවන තුම මගින් ලැබුණ තොරතුරු ඉල්ලීම් ගණන?	

6. තොරතුරු ඉල්ලීම් වල ස්වභාවය

6.1	තොරතුරු ඉල්ලීම් වැඩිම ප්‍රමාණයක් සහ දෙවැනියට වැඩිම ප්‍රමාණයක් ලැබේ තිබෙන්නේ කුමන ස්වභාවයේ (පනතේ 27 වගන්තිය යටතේ විශේෂීතව දක්වා ඇති පරදි) තොරතුරු සම්බන්ධයෙන්ද?	
6.1.1	වැඩිම ප්‍රමාණයක් -	27.(3).(1)ආ
6.1.2	දෙවැනියට වැඩිම ප්‍රමාණයක් -	ලැබේ ඇත්තේ "ආ" වලින් පමණි
6.2	පහත දැක්වන බාණ්ඩ යටතේ කොමිෂන තොරතුරු ඉල්ලීම් ප්‍රමාණයක් ලැබේ තිබේද?	සංඛ්‍යාව
6.2.1	ප්‍රසම්පාදනය සම්බන්ධව	02
6.2.2	ආයතනික ගැටළු	115
6.2.3	දේශපාලන වින්දිතභාවය	01
6.2.4	මුල්‍ය (අයවැය සහ ව්‍යාපෘති ඇතුළත්ව)	69
6.2.5	පාරිසරික	0
6.2.6	ප්‍රතිපත්ති	39
6.2.7	වෙනත් (කරුණාකර සඳහන් කරන්න)	2

7. තොරතුරු ඉල්ලා සිටින්නා පිළිබඳ පැනිකඩ

	තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව	තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව	සමස්ථයෙන්%
7.1	තනි පුද්ගලයන් විසින් සිදු කරන ලද තොරතුරු ඉල්ලීම් ගණන	175	77%
7.2	සංචාරණ විසින් සිදු කරන ලද තොරතුරු ඉල්ලීම් ගණන	53	23%
7.3	පහත දැක්වෙන පළාත් වලින් ලැබේ ඇති තොරතුරු ඉල්ලීම් සංඛ්‍යාව සඳහන් කරන්න.		
7.3.1	මධ්‍යම පළාත	3	1.31%
7.3.2	නැගෙනහිර පළාත	21	9.21%
7.2.3	උතුරු මැද පළාත	6	3.42%
7.3.4	උතුරු පළාත	35	15.35%
7.3.5	වයඹ පළාත	5	2.19%
7.3.6	සබරගමු පළාත	11	4.82%
7.3.7	දකුණු පළාත	7	3.07%
7.3.8	උව පළාත	1	0.43%
7.3.9	බස්නාහිර පළාත	134	58.77%

\*ලිපිනය සඳහන් කර නොමැති විද්‍යුත් තැපැල් මාර්ගිකව අයදුම්පත් 05ක් යොමු කර ඇත.

8. තොරතුරු සැපයීම ප්‍රතික්ෂේප කිරීම නිසා යම් තැනැත්තෙක් සම්බන්ධයෙන් යම්කිසි දූවමක්/ විනය ත්‍රියාමාරුගයක් ලබා දුන්නේද? (කරුණාකර විස්තර සපයන්න)

නැත
-----

9. අභියාචන සහ කොමිෂන් සඟාවේ මාර්ගෝපදේශන

	සංඛ්‍යාව	
නම් කළ නිලධාරියා වෙත ඉදිරිපත් කළ අභියාචන		
9.1	නම් කළ නිලධාරියා වෙත ඉදිරිපත් කළ අභියාචනා සංඛ්‍යාව	09
9.2	නම් කළ නිලධාරියාගේ මගපෙන්වීම මත තොරතුරු ලබාදුන් වාර ගණන	-
තොරතුරු කොමිෂන් සඟාව වෙත ඉදිරිපත් කළ අභියාචන		
9.3	පොදු අධිකාරිය නොනිසි ලද සහ තොරතුරු ලබා නොදීම නිසා කොමිෂන් සඟාවට පැමිණිලි ඉදිරිපත් වූ සම්පූර්ණ අභියාචනා ගණන	0
9.4	තොරතුරු සපයන ලෙස කොමිෂන් සඟාව විසින් නියෝග කරන ලද / මග පෙන්වීම සිදු කරන ලද (අභියාචනකට වාසි සහගත වූ සාර්ථක අභියාචනා ගණන) සම්පූර්ණ වාර ගණන	0

10. තොරතුරු කළමනාකරණය සහ වාර්තා සංවිත කිරීම.

10.1.	තොරතුරු කළමනාකරණය කරන ආකාරය සහ වාර්තා සංවිත කරන ආකාරය පිළිබඳ විස්තර සපයන්න	ලිපි ගොනු පරිගණක වාර්තා, වෙබ් අඩවියෙහි ඇතුළත් කොට ඇත.
10.2	වසර තුළ එම ක්‍රමය යාචන්කාලීන කළේද? ඔවුන් නම විස්තර සපයන්න	ඔවුන්
10.3	වාර්තා සංවිත කරන ආකාරය පිළිබඳ විස්තර සපයන්න. (උදා: වාර්තා කාමරය, විද්‍යුත් දත්ත බැංකුව සහිතව/රහිතව ලේඛන පිටපත්, ක්ෂේත්‍රය තුළ/ක්ෂේත්‍රයන් පිටත)	වාර්තා කාමරය තුළ ලිපිගොනු ගබඩා කොට ඇත. විද්‍යුත් දත්ත පරිගණක මගින් භා අමාත්‍යාංශ වෙබ් අඩවිය මගින් සංවිත කර ඇත.
10.4	පහසුවෙන් සෞයාගත හැකි ආකාරයට වාර්තා සංවිතය පරිශීලනය, පූර්වගතකරණය සහ සංවිත කිරීම සිදුවෙද? (විස්තර සපයන්න)	ඔවුන් වාර්තා සහිතව තොරතුරු පූර්වගත කොට ඇත.
10.5	ඉහතින් දැක්වූ වාර්තා පූර්වගතකරණය සහ පරිශීලන ක්‍රමය ගතවූ වර්ෂය තුළ වැඩිදියුණු කළේද යන්න පිළිබඳ විස්තර සපයන්න.	නැත.
10.6	එබදු වාර්තා සංවිතයකදී වාර්තාවන් සෞයා ඉදිරිපත් කිරීම සඳහා දළ වශයෙන් කොපම්පා කාලයක් ගත වේද?	නිශ්චිත තොරතුරු සහිතව විමසීම කරන්නේ නම් ඉල්ලීම දී සැනින් ලබා දිය හැකිවේ.
10.7	හොඳික වාර්තා සංවිතයකදී එකී වාර්තා ක්ෂේත්‍රය තුළ/ක්ෂේත්‍රයෙන් පිටත යන දෙයාකාරයෙන්ම සංවිත කෙරේද? (විස්තර සපයන්න)	නැත
10.8	පවත්නා වාර්තා (2017 පෙබරවාරි 3 දින දක්වා) වසර 10කටත් නව වාර්තා (2017 පෙබරවාරි 4 වැනිදායින් පසු) වසර 12 කටත් පවත්වා ගැනීමට ක්‍රමයක් සකස් කර තිබේද? (විස්තර සපයන්න)	ඔවුන් ලේඛනාගාරයේ පූර්ක්ෂිත කර ඇත.
10.9	එබදු වාර්තා සංවිත කිරීම සහ කළමනාකරණය සඳහා අයවැය වෙන් කර තිබේද?	ඔවුන්
10.10	වාර්තා ඩිජිටල් ක්‍රමයට පවත්වාගෙන තොයන්නේ නම්, වාර්තා පවත්වාගැනීම සඳහා වර්ෂය තුළ යෝජනා කළ පියවර දක්වන්න.	අදාළ තොවේ.
10.11	වාර්තා ඩිජිටල් ක්‍රමයට සංවිත කළේ නම්, එය සිදු කළේ පොදු අධිකාරිය තුළද? නැතිනම් බාහිර ආයතනයක් තුළද? (විස්තර දක්වන්න)	ආයතනය තුළ
10.12	ඩිජිටල් ක්‍රමයෙන් සංවිත කළ වාර්තා/ දත්ත අන්තර්ජාලය හරහා ලබාගත හැකිද?	ඔවුන්
10.13	ඔවුන් යාචන්කාලීන කළේද?	ඔවුන්

11. වාර්තා පවත්වාගෙන යාම කළමනාකරණය සහ විනාශ කිරීම පිළිබඳ භාවිතයන් වැඩි දියුණු කිරීම සහ ඒ සම්බන්ධ බාධක ඉවත් කිරීම සඳහා ඔබ ඉදිරිපත් කරන යෝජනා කළරේද?

වාර්තා වල මෘදු පිටපත් වශයෙන් ගබඩා කිරීම.

12. පුරවැසියන්ට තොරතුරු ලබා ගැනීම සඳහා නිබෙන පහසුකම් මොනවාද? වර්ෂය තුළ එකී පහසුකම්වල වැඩි දියුණු කිරීමක් කළේ නම් එය ද ඇතුළත්ව කරුණාකර විස්තර දක්වන්න.

පොදුමේ ලබාදිය හැකි සියලු තොරතුරු අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි ඇතුළත් කර ඇති අතර එම තොරතුරු නිරන්තරයෙන් යාචන්කාලීන සිදු කරනු ලබයි. වෙනත් තොරතුරු විමසා ඇති විට තොරතුරු ඉල්ලීම ලද සැනීන් පනත ප්‍රකාරව තොරතුරු නිකුත් කිරීම සිදුකරනු ලබයි.

13. තොරතුරු ඉල්ලීම හරහා පොදු අධිකාරිය විසින් වර්ෂය තුළ කොපමණ ගාස්තුවක් එකතු කර ගන්නා ලද්දේ ද?

මුදල් අය කර නොමැත.

14. විනිවිද්‍යාවය වැඩිදියුණු කිරීම පිළිස ඔබට ඉදිරිපත් කළ හැකි යෝජනා කවරේද?

14.1	පොදු අධිකාරිය තුළ සිදු කළ යුතු වැඩිදියුණු කිරීම
14.2	වැඩි දියුණු කිරීම පොදු වශයෙන්

15. තොරතුරක් හෝ විවේචනයක් සැපයීමට බලාපාරෙන්තු වන්නේ නම් එවා මෙහි දක්වන්න.

\_\_\_\_\_

අත්සන : එමුදු

නම හා තනතුර : ඩී.එච්.එස්. පුල්ලපෙරුම - අතිරේක ලේකම් / තොරතුරු නිලධාරී  
දිනය : 2024.06.28